



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
ෆැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ** ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව  
**දිනය** 2013 නොවැම්බර් 08

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම වෙනුවෙන් සමරු නෝට්ටුවක් නිකුත් කිරීම

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 2013 නොවැම්බර් මස 15 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීම සැමරීම නිමිත්තෙන් රුපියල් 500 ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන තුන්වන සමරු නෝට්ටුවයි.

මෙම සමරු නෝට්ටුව ප්‍රමාණයෙන්, වර්ණයෙන් හා ආරක්ෂණ සලකුණු වලින් වර්තමාන සංසරණ කාණ්ඩයේ රුපියල් 500 නෝට්ටුව හා බෙහෝ සෙයින් සමාන වන අතර, පහත ලක්ෂණ කීපයකින් පමණක් වෙනස් වේ.

නෝට්ටුවේ මුහුණත :

- (අ) වර්තමාන සංසරණ රුපියල් 500 නෝට්ටුවේ යොදා ඇති සමනල රූපය වෙනුවට 2013 ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ නිල ලාංඡනය දම් වර්ණයෙන් නෝට්ටුවේ පහළ වම්පස දැක්වේ.
- (ආ) වර්තමානයේ සංසරණය වන රු. 500 නෝට්ටු වලින් මෙම සමරු නෝට්ටුව වෙන් කොට හඳුනා ගැනීම සඳහා නෝට්ටුවේ දිය සලකුණ ලෙස යොදා ඇති රු. 500 වටිනාකම සඳහන් ඉලක්කම් වටා මෝස්තරයක් යොදා වැඩි දියුණු කළ ආරක්ෂණ සලකුණක් ලෙස යොදා ඇත.
- (ඇ) නෝට්ටුවේ දිනය : 2013.11.15 වේ.

නෝට්ටුව පිටුපස :

වර්තමානයේ සංසරණ රුපියල් 500 නෝට්ටුවේ පිටුපස ඇති මෝස්තර වලට සමාන වේ.

මෙම සමරු නෝට්ටුව මිලියන 5 ක නිකුතුවකින් සමන්විත වන අතර, නෝට්ටුවල අනුක්‍රමික අංක T/51 000001 සිට T/55 1000000 දක්වා වේ.

ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා මෙම නෝට්ටුව භාවිතා කිරීම නීතියෙන් වලංගු වන අතර, මෙම නෝට්ටු සංසරණයේ පවතින තාක් ඒවා මහ බැංකුවේ වගකීම් වේ.

මෙම නිකුතුවේ පළමු සමරු නෝට්ටුව මහ බැංකුවේ අධිපතිතුමා විසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලබන අතර, 2013.11.15 දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් සංසරණය සඳහා නිකුත් කෙරේ.

මුල් අනුක්‍රමික අංක සහිත නෝට්ටු බහාලු ආකර්ෂණීය ඇසුරුම් සීමිත ප්‍රමාණයක් කොළඹ 1, වතුම් වීදියේ අංක 54 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආර්ථික හා ඓතිහාසික කෞතුකාගාරයෙන්ද, අනුරාධපුර, යාපනය, මාතලේ, මාතර සහ ත්‍රිකුණාමලය පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් කාර්යාල වලින්ද රුපියල් 800ක මිලකට අලෙවි කෙරේ.

වැඩිදුර විස්තර ව්‍යවහාර දෙපාර්තමේන්තුවේ 0112477014, 0112477364 යන දුරකථන අංක මගින් ලබා ගත හැකිය.

ව්‍යවහාර මුදල් අධිකාරී  
ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව  
නො. 30  
ජනාධිපති මාවත  
කොළඹ 1.